

□□□□□□□□□□**MTB** □□□□□□□□□□ **AU** □□:bm07

HAVE YOU SEEN THIS HELMET?



NEW



Weight: 256g
Size: S/M;M/L;L/XL

**WHOLESALE THIS HELMET WITH CAUTION,
IT WILL LET YOU
MAKE TOO MUCH MONEY !!**

GLOBAL SALES

<http://www.aurorasport.com/>

Professional helmet manufacturers

















ආදායම් ප්‍රවර්ධන:

සමාජයේ සම්පන්නතාවය වැඩි කිරීමට සහ අධ්‍යයනයට සහභාගී වීමට සිසුන්ගේ අධ්‍යාපන ව්‍යාපෘතිවලට R & D ආධාරයක් ලෙසින් පවරා ඇත. මෙය සමාජයේ සම්පන්නතාවය වැඩි කිරීමට සහ අධ්‍යයනයට සහභාගී වීමට සිසුන්ගේ අධ්‍යාපන ව්‍යාපෘතිවලට ආධාරයක් ලෙසින් පවරා ඇත.

NYLON WEBBING					
	PLA2001	PLA2135	PLA2008	PLA2057	PLA2191
	PLA2081	PLA2020	PLA2242	PLA2179	PLA2106
PLA2051	PLA2012	PLA2148	PLA2304	PLA2204	
PLA2034	PLA2041	PLA2273	PLA3880		

					LOGO STICKER

LINING						
	PLA6000	PLA6010-10	PLA6211-02	PLA6325-08	PLA6317	PLA6520

DIVIDER (1)						
	-111	-36	-116	-119	-00	-120
DIVIDER (2)						
	-01	-07	-107	-114	-36	-111
	-116	-106	-117	-113	-105	-110
-00	-115	-109	-112	-104		

						STRAP BUCKLE
-114	-36	-107	-07	-106	-01	
-113	-104	-117	-115	-116	-00	
-112	-111	-109				

BUCKLE						
	-105	-106	-01	-107	-07	-114
-110	-104	-116	-117	-106	-112	
-115	-111	-00	-109	ITW	MAGNET	

SIZE ADJUSTMENT					
	PLA5022	PLA5073	PLA5285	PLA5406	PLA5663
PLA5058	PLA5127-00	PLA5127	PLA5388-13	PLA5388-01	

					VISOR
PLA1213-00	PLA1213	PLA0481-18	PLA0481	PLA0083-09	
PLA0267	PLA0267-07	PLA0872A	PLA0872-113	PLA0083	

Helmet Shape 101

Introduction:

Understanding helmet shapes is crucial for ensuring a proper fit and maximum protection.

Key Concepts:

There are three primary helmet shapes: European (Oval), Generic (Intermediate), and Asian (Round).

European Headform:

This helmet shape is designed for a rider's head with a dimension which is considerably longer front-to-back than its side-to-side measurement.

Helmet Shape 101



European Headform

An Oval shaped helmet is designed for a rider's head with a dimension which is considerably fit for Europeans.

Generic headform

A generic headform helmet is designed for a rider's head with a dimension which is slightly longer front-to-back than its side-to-side measurement.

Asian headform

A Round shaped helmet is designed for a rider's head with a dimension which is considerably fit for Asians.

Conclusion

Choosing the right helmet shape is essential for safety and comfort. Always ensure a proper fit and use your helmet correctly.

Production Procedure



Silk screen



PC blister tooling



PC blister manufacture



Trimming dug hole



Eps raw material by different density



EPS in-mold tooling



Helmet in-mold workshop



In-mold machines



In-mold tooling



In-mold producing process



semi-finished In-mold helmet



IQC inspection



Helmet grinding



Inner padding production



Plastic injection workshop



Assembly line



Inside labeling



Packing



Warehouse



Installed counters

□□□□□□

□□□□□□□□□□□□

□□: □□□□□□□□□□□□□□□□□□

OEM & ODM: □□□□□□ OEM □□□ ODM □□□□□□□□□□□□□□

R & D □□□: □□□□□□□□□□ □□□□□□ □□□□□□□□

□□: □□ □□□□□□□□□□□□□□□□□□□□□□□□□□□□□□□□

□□: □□ □□□□□□□□□□□□□□□□

-□□□□□: □□□□□□□□ □□□□□, □□□□□□□□

WHY US



QUALITY

With strict quality management system and first-class products



OEM&ODM

We can provide OEM and ODM service for customers



R&D TEAM

With professional and strong technical development team



PRICE

We have our own production line, to reduce the price to a minimum



PATENT

We constantly introduce patented technology products



SERVICE

Perfect after-sales service, so customer satisfaction

CONTACT:

Address: No. 100, Tainan Road, Tainan City, Taiwan
Tel: +86 906 888 888
Email: sales@aurora.com.tw

PAYMENT

- We accept T/T ,Western Union or Paypal before production
- If buyers have any problems about payment , please contact us ASAP



SHIPPING

- 3-15 working days since payment receipt (based on actual quantity)
- Tracking No. will be sent to you after delivery . And you will get every important shipping status by email.

